

REVENUE FROM CONTRACTS WITH CUSTOMERS

S. Madushanka

B.Sc (Mgt) Accounting (Special) (U.G)

University of Sri Jayewardenepura

ආදායම (Revenue)

මෙහි ම ව්‍යාපාරයක ආදායම, සාමාන්‍ය ක්‍රියාකාරකම් තුළින් පැන නගී. ආදායම පහත සඳහන් සාධක දෙකේ එකතුව වේ.

- අයහාරය
- ලාභය

$$\text{ආදායම} = \text{අයහාරය} + \text{ලාභය} \text{ වේ.}$$

LKAS - 18 ප්‍රමිතය මගින් ව්‍යාපාරක ගණුදෙනු තුළින් පැන නගීන අයහාරය පැහැදිලිව හඳුනා ගැනීමත්, ඊට අදාළ ගණුමිකරණ පිළිවෙත් නිර්දේශ කිරීමත් සිදු කර ඇත.

අයහාරය හඳුනා ගැනීමේ දී සම්පූර්ණ විය යුතු නිර්ණායක

ගෙවුම්කරණ සංකල්පීය රාමුවට අනුව අයහාරය හඳුනා ගැනීමේ දී සම්පූර්ණ විය යුතු නිර්ණායක දෙකක් පවතී. එනම්,

- 1) අයහාරය තුළින් අනාගන ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගෙවා ඒමක් සිදු විය යුතු ය.
- 2) එම අයහාරවල වටිනාකම විශ්වසනීය ලෙස මැනීමට (තක්සේරු කිරීමට) හැකියාව තිබිය යුතු ය.

අයහාරය මැනීය යුත්තේ සාධාරණ අගය මතයි.

උදුහරණ :

ව්‍යාපාරයක් 15%ක එකතු කළ අගය මත හාන්ඩ් විකිණීමෙන් රු. 46 000ක මුදලක් ලබා ගැනීම ගත හොත්, මෙහි කොටස් දෙකකි.

- i) එකතු කළ අගය මත බද්ද (VAT) රැහිත විකුණුමක වටිනාකම රු. 40 000කි. එම විකුණුම්වලින් ලැබෙන ලාභය යනු ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ලැබේමකි.
- ii) එකතු කළ අගය වූ රු. 6 000 වටිනාකම රුපෝ වෙනුවෙන් එකතු කර ගත් වටිනාකම වන අතර එමගින් ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ලැබේමක් සිදු නොවේ.

“අයහාරය” විය යුත්තේ වසරකට ආර්ථික ප්‍රතිලාභ ගළාළීමක් සිදු වන දේ වන අතර, එහි වටිනාකම විශ්වසනීය ලෙස මැනීමට (තක්සේරු කිරීමට) හැකියාව තිබිය යුතු ය.

අයහාරය යන්නට අන්තර්ගත දැරුණු

අයහාරය ප්‍රමිතියට අනුව අයහාරය යන්නට පහත දැක්වෙන දේ පමණක් අන්තර්ගත කර ඇත. එනම්,

- භාණ්ඩ විකිණීම
- සේවා සැපයීම
- අනිරික්ත වන්කම් වෙනත් පාර්ශ්වයන්ට භාවිත කිරීමට අවස්ථාව ලබා දීම මගින් උපයන, පොලී, පුරස්කාර හා ලාභාංශ ආදිය වේ.

භාණ්ඩ විකිණීමේ අයහාරය

ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ හෝ නැවත විකිණීමේ පර්මාර්පලයෙන් මිල දී ගත් භාණ්ඩ විකිණීමට අදාළ අයහාරයන් කෙරෙහි අවධානය යොමු කෙරේ.

ඒ අනුව භාණ්ඩ විකිණීම මගින් ජ්‍යෙනිත වන ආදායම හැඳුනා ගැනීමට පහත සඳහන් කොන්දේසි සම්පූර්ණ විය යුතු ය.

- භාණ්ඩ පිළිබඳ අවධානම හා ප්‍රතිලාභය සැලකිය යුතු මට්ටමකින් විකුණුමිකරුගෙන් ගැනුමිකරුට මාරු වීම.
- විකුණුම් වට්නාකම විශ්වසනීය ලෙස මැනීමට හැකි විය යුතු ය.
- විකුණුම් පිරිවය විශ්වසනීය ලෙස මැනීය හැකි විය යුතු ය.
- ගනුදෙනුව හා බැඳුණු අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය වෙත ගෙවා ඒමේ නව්‍යතාවක් තිබේම
- භාණ්ඩවල අයිතිය පිළිබඳ කළමනාකරණ මැදිහත් වීම හෝ පාලනයක් විකුණුමිකරු විසින් නොකළ යුතු වීම.

සේවා සැපයීම

සේවා සැපයීම සම්බන්ධයෙන් අවසාන ප්‍රතිච්ලිය (සමාජීත මට්ටම) විශ්වසනීය ලෙස ඇස්තමේන්තු කළ හැකි වූ විට ගිණුම් කාලච්චදාය අවසාන දිනය වන විට එම නිමැවුමේ වටිනාකම ආදායමක් ලෙසට හඳුනා ගනී.

සේවා ගනුදෙනුවක අවසාන ප්‍රතිච්ලිය විශ්වාසදාය ලෙස ඇස්තමේන්තු කළ හැකි වන්නේ පහත සඳහන් කොන්දේසි සම්පූර්ණ වූ විටයි.

- සමාජීත මට්ටම විශ්වසනීය ලෙස මැනීය හැකි වීම.
- සේවා ගනුදෙනුවේ වටිනාකම විශ්වාසවන්ත ලෙස ඇස්තමේන්තු කළ හැකි වීම.
- සේවාව සඳහා දැරුණ පිරිවැය හා දැරීමට නියමිත පිරිවැය විශ්වසනීය ලෙස මැනීමට හැකි වීම.
- සේවා ගනුදෙනුව හා බැඳුන අනාගත ආර්ථික ප්‍රතිලාභ ආයතනයට ගො එන බවට පැහැදිලි විය යුතු වීම.

ලඛාගරණ :-

කිසියම් ව්‍යාපෘතියක උපදේශක කටයුතු සඳහා වර්ෂ දෙකක කාලයක් නියම කර ඇති අතර උපදේශක ගාස්තුව සේවා කටයුතු අවසන් වීමෙන් පසු ගෙවනු ලැබේ. සමස්ත උපදේශක ගාස්තුව රු. 800 000ක් වන අතර පළමු වර්ෂය අවසාන වන විට 40%ක ප්‍රමාණයක් සඳහා උපදේශක සේවා සැපයීම කර ඇත්තම්, පළමු වර්ෂය අවසානය වන විට සේවා ආදායම ලෙස හඳුනා ගෙ යුතු වන්නේ,

$$800\ 000 \times \frac{40}{100} = \text{රු. } 320\ 000 \text{ක ප්‍රමාණයක් පමණි.}$$

පොලී ආදායම

අතිර්ක්ත වත්කම්, වෙනත් පාරිගේවයන් සඳහා භාවිත කිරීමට ලබාදීම හෙවත් ආයෝජනය කිරීමෙන් ලැබෙන අයහාර ප්‍රහවයකි පොලී ආදායම්.

ගෙනඩුනුවට අදාළ පොලී ආදායම කොපමණ ද යන්න කාලය හා සමානුපාතික ව උපවිත පදනමට පොලී ගිවිසුම අනුව හඳුනා ගත යුතු වේ.

විශ්වසනීය ලෙසට මැනීමට හැකි වීමත්, ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගෙවා එම තහවුරු වීමක් සිදු වන්නේ නම්, පොලී අයහාරය ගිණුම්ගත කළ යුතු ය.

උදුහරණ :

වාර්ෂිකව 10% බැගින් පොලී ගෙවන සේලාවර තැන්පතුවක
රු. 500 000ක ආයෝජනයක් සිදු කරන ලද්දේ 2018.04.01
දින ය. ගිණුම් වර්ෂය 2018.12.31න් අවසන් වේ නම්, පොලී
ආදායම් ලෙස කිසිදු මුදලක් ව්‍යාපාරයට ලබා නැති වුවත්,
ගෙවීමට අනුව පොලී ප්‍රමාණය ගත්තය කළ හැකි වේ.
එනම්,

$$500,000 \times \frac{10}{100} \times \frac{9}{12} = 37,500 = \text{රු } 37.500$$

කාලවිෂේෂයේ පොලී ආදායම ලෙස ගත යුත්තේ රු. 37
500ක් වේ. මුදලින් ලබා නැති නිසා රු. 37 500ක් මූල්‍ය
තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රමාණය වන්කම් යටතේ දැක්විය යුතු
වේ.

පුරස්කාරය

පුරස්කාර ගිවිසුමට අනුව උපවිත පදනම මත පුරස්කාර ආදායම හඳුනා ගත යුතු වේ. මෙය, ආයතාරයක් ලෙස හඳුනා ගත යුතු වන්නේ,

- එමගින් ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගෙවා එමක් සිදු වන බව තහවුරු කු විට,
- එම ආර්ථික ප්‍රතිලාභවල ප්‍රමාණය විශ්වසනීය ලෙස මැතිමට හැකි වීම කළ හැකි කු විට පමණි.

උදුහරණ :

- මිනිරන් පතලක් හිමි ආයතනයක් මිනිරන් හාරා ගැනීමට අයිතිය වෙනත් ව්‍යාපාරයකට ලබා දේ.
- හාරා ගෙන්නා සෑම මිනිරන් මෙට්‍රික් ටොන් එකකට රු. 5 000ක් ගෙවිය යුතු ය.
- පළමු ගිණුම් වර්ෂයේදී මිනිරන් මෙට්‍රික් ටොන් 10ක් හාරා ගත් අතර, වසරකට රු. 40 000ක මුදුලක් ලබා දී ඇත.

මේ අනුව,

- (1) පුරස්කාර ගිවිසුමට අනුව පුරස්කාර ආයතාරය රු. 50 000ක් බවට උපවිත පදනමට අනුව ගණනය කළ යුතු වේ.
- (2) තවදුරටත් ලැබිය යුතු රු. 10 000ක ප්‍රමාණය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජ්‍යෙෂ්ඨ වත්කම් යටතේ ඇතුළත් කළ යුතු ය.

ලාභාංග

ලාභාංග, ආදායම කොතේක් ද? යන්න තීරණය කරන්නේ
ලාභාංග ලබා ගැනීම පිළිබඳ කොටස් හිමියන්ගේ අධිකිය
තහවුරු වූ විටයි. තව ද, නිශ්චිත ව ලැබෙන ලාභාංග
ප්‍රමාණය මැනීමට හැකි වීම ද අවශ්‍ය වේ.

උදාහරණ :

සමාගමක රු. 20 බැංකින් වූ සාමාන්‍ය කොටස් 40 000ක්
මිල දී ගෙන ඇත. කොටසක් සඳහා රු. 3 බැංකින්
ලාභාංග ගෙවන බවට අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කළ
අතර ඒ සඳහා කොටස් හිමියන්ගේ අනුමැතිය ලැබේ ඇත.

මේ අනුව ගිණුම් කාල සීමාවට අදාළ ලාභාංග ආදායම
ප්‍රමාණය

- කොටස් ප්‍රමාණය $40\ 000 \times$ කොටසට රු. 3 බැංකින්,
රු 120 000ක් වේ.

අයෙහාරය යන්නට පහත දැක්වෙන නිර්වචනය සැපයිය
හැකි ය.

“ අයිතිකිරුවන්ගේ සහභාගීත්වයෙන් නිමිකමේ
සිදුවන වැඩි වීම හැරුණු විට, ව්‍යාපාරයේ
නිමිකම වැඩි වීමට බලපාන පරිදි කාමානස
ව්‍යාපාරික කටයුතුවලින් ලැබෙන ආර්ථික
ප්‍රතිලාභවල දැඳ ගෙවා ඒමක් වේ. එම ප්‍රතිලාභ,
විකුණුම්, දේවා ගාස්තු, පොලී, ලාභාංග,
පුරුෂ්කාරය ලෙස විවිධ ආකාර ගනී. ”

ආහාර ප්‍රමිතයට අනුව ආයාරාය තුළ අන්තර්ගත දැසැනීන් කරන්න.

1. ආයාර ප්‍රමිතයට අනුව ආයාරාය තුළ අන්තර්ගත දැසැනීන් කරන්න.
2. ආයාරාය හඳුනා ගැනීමට සම්පූර්ණ විය යුතු නිර්ණායක දෙවර්ගය දක්වන්න.
3. පහත සිදුනීන් i, ii, iii, iv, v, vi, vii යන කොටස්වලට අදාළව
 - කාලවිෂේෂයට අදාළව හඳුනා ගත හැකි ආයාර වර්ගය හා ආයාර වටිනාකම,
 - ආයාරාය ලෙස හඳුනා ගන්නේ නම් ඊට අදාළ නිර්ණායක හෝ කොන්දේසි,
 - ආයාරාය ලෙස හඳුනා නොගන්නේ නම් ඊට අදාළ නිර්ණායක හෝ කොන්දේසි ඉදිරිපත් කරන්න.

- i) යෝගටි නිෂ්පාදනය කර විකුණුන සේනානි සමාගම, මතෙක් දිනා සමාගමට අලෙවි කළ යෝගටි වෙනුවෙන් මතෙක් දිනා සමාගමීන් එකක් රු. 15 700 බඟින් විදුලි පංකා දෙකක් ලබා ගැනීම හා ප්‍රතිශ්ධාව පියවීම සඳහා ඉනිරි මුදල වෙනුවෙන් රු. 18 600ක වෙක්පතක් ලබා ගැනීම මගින් ගනුදෙනුව සම්පූර්ණ විය.
- ii) 15% ක් එකතු කළ අගය සහිතව (VAT) රු. 69 000ක විකුණුම් කළ අතර, ඉදිරි වර්ෂයේ විකුණුම් සඳහා රු. 20 000ක අත්තිකාරමක් ලැබීම
- iii) උපදේශක සේවා සපයන ආයතනයක් වර්ෂ 3ක කාලයක් උපදේශක සේවා සැපයීම වෙනුවෙන් රු. 900 000ක සේවා ගිවිසුමකට එළඹීම සිදු කළ අතර උපදේශක සේවා සැපයීම අවසන් වීමෙන් පසුව මුදල් ලබා ගෙනි. පළමු වර්ෂය තුළ දී ව්‍යාපෘතියේ 25%ක නිම කිරීම සඳහා සේවා සැපයීමක් කරන ලදී.

- iv) වාර්ෂිකව 10% බැංශන් පොලී ගෙන මූල්‍යායතනයක රු. මිලියනයක සඳාවට තැන්පතුවක් 2018.01.01 දින ආරම්භ කළ අතර, ගිණුම් කාලය 2018.12.31 අවසන් වූ වර්ෂය වේ.
- v) බදු ගිවිසුමට අනුව කඩා ගෙන ලබන සෑම ගල් කියුවේ 1ක් සඳහා රු. 4 000 බැංශන් ගාස්තු ගෙවීමට පොරෝන්ද වූ අතර, පළමු වර්ෂය තුළ දී කළේ කියුවේ 150ක් නිපදවා කළේ අයිති ව්‍යාපාරයට රු. 450 000ක් බදු සමාගම විසින් ගෙවනු ලැබේ ය.
- vi) සාමාන්‍ය කොටස් 20 000ක් කොටසක් රු. 40 බැංශන් මිල දී ගත් අතර, පළමු වර්ෂය සඳහා 8% බැංශන් ලාභාංශ ගෙවීමට අධ්‍යක්ෂවරුන් යෝජනා කර ඇත.

2021
2022
2023

සියලු පෙල

ගිණුම්කරණය
ආර්ථික විද්‍යාව
ව්‍යාපාර අධ්‍යාපනය

2021
2022

සාමාන්‍ය පෙල

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යාපනය

තනි හෝ කණ්ඩායම් පන්ති
(English & Sinhala Medium)

0763655550

S. Madushanka
B.Sc (Mgt) Accounting (Special) (U.G)
University of Sri Jayewardenepura